



(නවවැනි පාර්ලිමේන්තුව - දෙවැනි සභාවාරය)

අංක 21.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2022 අප්‍රේල් 05 අඟහරුවාදා පූ.භා. 10.00 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

11/2022

ගරු ගයන්ත කරුණාතිලක මහතා, — ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ රජයේ ව්‍යවස්ථාපිත ආයතන සඳහා අත්කර ගනු ලබන ඉඩම්වලට ගෙවිය යුතු වන්දි සහ අනෙකුත් පරිපාලන වියදම් අදාළ ආයතනය විසින් දැරිය යුතු බවත්;
- (ii) එසේ වුවද, එම ආයතනවලට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරනු ලබන ප්‍රතිපාදන ඒ සඳහා භාවිතා කරනු ලබන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත ව්‍යවස්ථාපිත ආයතනවලට අත්කර ගනු ලබන පෞද්ගලික ඉඩම්, එම ආයතනවලට පැවරීමට අදාළ ක්‍රමවේදය;
- (ii) ඊට අදාළ නීතිය;

කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත ව්‍යවස්ථාපිත ආයතන සඳහා අත්කර ගනු ලබන පෞද්ගලික ඉඩම්, ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව පැවරීමේ සහතිකයක් මගින් එම ආයතනවලට පවරන ලෙස ඉඩම් අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවත්;
- (ii) එසේ උපදෙස් ලබා දීම, ඉහත පනතේ විධිවිධානවලට, ඉඩම් නියෝගවලට සහ චක්‍රලේඛවලට පටහැනි බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ඈ) එසේ නම්, මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

37/2022

ගරු බුද්ධික පතිරණ මහතා, — තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ කැරම් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් 2019 වර්ෂය සඳහා වෙන් කරන ලද මුදල;
- (ii) එම මුදලෙන් රජයේ පාසල් සඳහා වෙන් කරන ලද මුදල;
- (iii) ඉහත (i) හි සඳහන් මුදලෙන් පාසල් හැර ගිය දරුවන්ගේ කැරම් ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා වෙන් කරන ලද මුදල;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(2)

- (ආ) (i) කැරම් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රීඩකයන් මෙහෙයවීම සඳහා සැලසුම් සකස් කිරීමට පියවර ගෙන තිබේද;
- (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) ජාතික කැරම් සංගමය හා ඊට අනුබද්ධ අනෙකුත් සංගම්වල පරිපාලන හා සංවර්ධන කටයුතු සඳහා රජය සම්බන්ධ වන්නේද;
- (ii) එසේ නම්, ඒ සඳහා සම්බන්ධ වන ආකාරය කවරේද;
- යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

252/2022

ගරු හේමා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) “නෙළුම් කුලුන” ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය කවරේද;
- (ii) එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කරන ලද දිනය කවරේද;
- (iii) එම ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල කොපමණද;
- (iv) එම ව්‍යාපෘතියේ අරමුණු කවරේද;
- (v) “නෙළුම් කුලුන” නැරඹීම සඳහා ජනතාවට විවෘත කරනු ලබන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) “නෙළුම් කුලුන” ව්‍යාපෘතියේ මේ වනවිට සිදු කර ඇති ආයෝජන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ආයෝජන කවරේද;
- (iii) ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා එම ව්‍යාපෘතිය යොදා ගැනීමට අපේක්ෂා කරනු ලබන ආකාරය කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

572/2022

ගරු වමන්ද විජේසිරි මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;
- (ii) මේ වනවිට එම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයන් සහ එම ආර්ථික මධ්‍යස්ථානවලට සිය නිෂ්පාදන සපයනු ලබන ගොවීන් ඉතා අසරණ තත්ත්වයකට පත් වී ඇති බව දන්නේද;
- (iii) එසේ නම්, එම ආර්ථික මධ්‍යස්ථානවලට නිෂ්පාදන සපයනු ලබන ගොවීන් සවිබල ගැන්වීම සඳහා ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

(3)

5.

1025/2022

ගරු ශාන්ත බණ්ඩාර මහතා, — වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය මගින් ග්‍රාමීය ජනතාවට විශාල සේවාවක් සිදු කරනු ලබන බව එතුමා පිළිගන්නෙහිද?
- (ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින සමූපකාර ග්‍රාමීය බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;
- (ii) සමූපකාර ග්‍රාමීය බැංකු මගින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රම කවරේද;
- (iii) සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතියේ මේ වනවිට තැන්පත් කර ඇති මුළු මුදල කොපමණද;
- (iv) එම තැන්පතු මුදල් ග්‍රාමීය බැංකුව විසින් ප්‍රතිතැන්පත් කර ඇත්තේ රාජ්‍ය බැංකුවල ද පෞද්ගලික බැංකුවල ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) සමූපකාර පොදු අරමුදලේ ඇති මුදල කොපමණද;
- (ii) එම මුදල් ආයෝජනය කරනු ලබන ආකාරය කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

1182/2022

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ සේවය කරනු ලබන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම සංඛ්‍යාව ග්‍රාම නිලධාරී වසම්වලට අනුයුක්ත කර ඇති ආකාරය කවරේද;
- (iii) එම තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
- (iv) ඒවා පිරවීමට ගෙන ඇති පියවර කවරේද;
- (v) උතුරු පළාත සඳහා ඉහත නිලධාරීන් පත් කර නොමැති බව දන්නේද;
- (vi) උතුරු පළාත සඳහා එම නිලධාරීන් පත් කිරීමට ගෙන ඇති පියවර කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) ඉහත නිලධාරීන්ට නව සේවා ව්‍යවස්ථාවක් නොමැති බව දන්නේද;
- (ii) එසේ නම්, එය සකස් කිරීමට කටයුතු කරන්නේද;
- (iii) එසේ නම්, එය සකස් කරනු ලබන දිනය හා ආකාරය කවරේද;
- යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගණනයේදී, ඔවුන් ගොවි නියාමක සහ සමෘද්ධි නියාමක ලෙස කටයුතු කරන ලද සේවා කාලය සැලකිල්ලට ගෙන නොමැති බව දන්නේද;
- (ii) එසේ නම්, එම නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(4)

(iii) ඔවුන්ට එම සේවා කාලය ලබා දෙනු ලබන ආකාරය හා දිනය කවරේද;

යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

1194/2022

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) භොරණ, වගවත්ත ප්‍රදේශයේ ආරම්භ කරන ලද ටයර් කර්මාන්තශාලාව ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබා දෙන ලද ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (ii) එම ඉඩම් ලබාදීමේදී අය කරන ලද මුදල කොපමණද;
- (iii) එම ඉඩම්වල අයිතිය පැවති පාර්ශ්වයේ නම කවරේද;
- (iv) ඉහත කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා එම ඉඩම් පවරා දෙන ලද ගැසට් පත්‍රයේ දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

1315/2022

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සීමාසහිත සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් (Central Investment and Finance PLC -CIFL) නමින් වූ මූල්‍ය ආයතනයක් සඳහා ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසරයක් ලබා දී තිබුණේද;
- (ii) එම ආයතනය විසින් සිය තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ඔවුන්ට ගෙවා නොමැති බව දන්නේද;
- (iii) එම ආයතනය බුන්වත්ත මිනිසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරීක්ෂණයක් සිදු කරනු ලැබුවේද;
- (iv) එම පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- (v) ඉහත තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබා දීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

1472/2022

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2021 වර්ෂයේ යලි කන්නයේ වී වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

(5)

- (ii) ඒ අතරින් කාබනික පොහොර භාවිතා කරමින් වී වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (iii) කාබනික පොහොර භාවිතා කරමින් වී වගා කරන ලද ගොවීන්ට දෙනු ලබන සහන කවරේද;
- (iv) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික වී ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

1731/2022

ගරු කිංස් නෙල්සන් මහතා, — කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ නැංවීමට තීරණය කිරීම සඳහා හේතු වූ සාධක කවරේද;
- (ii) විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වීමේදී, සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හිමිකම අහිමි වන බව පිළිගන්නේද;
- (iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

ගරු එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය, — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය: —

“වෘත්තීයවේදීන්ගේ ප්‍රජා සංගමය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

සෞඛ්‍ය අමාත්‍යතුමා, — වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග, — (105 අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනතේ 19(අ) වගන්තිය සමඟ කියවිය යුතු 72 වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමසා සාදන ලදුව, 2021 දෙසැම්බර් 24 දිනැති අංක 2259/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.08 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(6)

*2.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා,— ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග,— 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 18 දිනැති අංක 2263/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.08 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

3.

අධිකරණයට අපහාස කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

*4.

ප්‍රවාහන අමාත්‍යතුමා,— මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 1),— (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 213ආ වගන්තිය සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 සැප්තැම්බර් 17 දිනැති අංක 2245/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.08 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*5.

ප්‍රවාහන අමාත්‍යතුමා,— මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 2),— (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 122, 122අ වගන්ති සහ VIIඅ කොටස සමඟ කියවිය යුතු, 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ඔක්තෝබර් 29 දිනැති අංක 2251/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.22 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*6.

ප්‍රවාහන අමාත්‍යතුමා,— මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 3),— (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 5, 19 සහ 20 වගන්ති සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 අගෝස්තු 14 දිනැති අංක 2240/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*7.

අධිභාර බද්ද පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

මුදල් අමාත්‍යතුමා,— වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමය (අංක 1),— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.24 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

(7)

*9.

මුදල් අමාත්‍යතුමා,— වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමය (අංක 2),— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 11 දිනැති අංක 2262/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.24 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

බලශක්ති අමාත්‍යතුමා,— බනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග,— 2021 අංක 21 දරන බනිජතෙල් සම්පත් පනතේ 5(3)(ආ) සහ 30(3) වගන්ති සමඟ කියවිය යුතු 48 වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2021 ඔක්තෝබර් 15 දිනැති අංක 2249/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.01.20 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*12.

සත්ව සුබසාධන පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 1),— සංශෝධන (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 8 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ ආරක්ෂිත සලකුණු සහ ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ඔක්තෝබර් 16 දිනැති අංක 2249/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.24 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 10/2021 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*15.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 2),— කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 01 දිනැති අංක 2260/78 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.24 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 01/2022 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*16.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 3),— කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 01 දිනැති අංක 2260/79 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2022.03.24 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 02/2022 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

17.

ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

18.

වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

19.

දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

20.

වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

21.

රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

22.

මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

23.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

*** සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.**
